

දිස්ත්‍රික් ලේකම්

දිස්ත්‍රික් ලේකම් කාර්යාලය

.....

2015 අයවැය යෝජනා අනුව පාසල් අධ්‍යාපනය ලබන ආබාධ සහිත දරුවන් සඳහා රු 750/- ක ප්‍රවාහන වියදම් ලබාදීම.

2015 අය වැය යෝජනාව අනුව පාසල් අධ්‍යාපනය ලබන දෛනිකව නිවසේ සිට පාසල කරා ගමන් කරන ආබාධ සහිත සිසුන් වෙනුවෙන් 2015 ජනවාරි මස 01 දින සිට එක් සිසුවෙකු සඳහා මාසිකව රු 750/- ක් බැගින් ප්‍රවාහන වියදමක් ලබාදීමට රජය තීරණය කර ඇත.

දීමනාව ක්‍රියාත්මක කිරීමේ ක්‍රමවේදය

1. ඒ අනුව මෙම දීමනාව සඳහා සුදුසුකම් ලබන්නේ පාසල් අධ්‍යාපනය ලබන, පවුලේ මාසික ආදායම රු 3000/- ට අඩු දෛනිකව නිවසේ සිට පාසලට පැමිණෙන ආබාධ සහිත සිසුන් පමණි.
2. මෙම ආධාරය ඉල්ලුම්කරන සෑම ඉල්ලුම්කරුවෙකුම මේ සමඟ ඇති අයදුම්පත්‍රය සම්පූර්ණ කර (විදුහල්පතිගේ නිර්දේශය/ ග්‍රාම නිලධාරී/සමාජ සේවා නිලධාරීගේ නිර්දේශය සහිතව ප්‍රාදේශීය ලේකම්ගේ අනුමැතියට) ඉදිරිපත් කළ යුතුය. (ඇමුණුම 01)
3. 2015 වසරට අදාළ ප්‍රතිපාදන මෙම අමාත්‍යාංශය විසින් ඔබවෙත එවනු ඇත. ප්‍රතිපාදන ලැබීමෙන් පසු අක්මුදල් ලබාගත යුත්තේ මහා භාණ්ඩාගාරයෙනි. ගෙවීම් කළ යුත්තේ ප්‍රාදේශීය ලේකම් විසින් නිර්දේශකොට මෙම අමාත්‍යාංශයේ අනුමැතිය ලබාගත් පාසල් සිසුන්ගේ ලේඛනය සඳහා පමණි. . (ඇමුණුම 02)
4. නව ඇතුළත් කිරීම් වලදී ඒ සඳහා සුදුසුකම් ලබන සිසුන් සඳහා ද මෙම අමාත්‍යාංශයේ අනුමැතිය ලබාගත යුතුය. (ඇමුණුම 03) එසේම පිළිවෙළ අංකයක් ලබාදී දත්ත ගතකළ යුතුය.
5. සෑම සිසුවෙකු සඳහාම මාසිකව ගෙවීම් කටයුතු කළයුතු අතර, එක් මසකට අවම දින 15 ක් වත් එම සිසුවා හෝ සිසුවිය පාසලට පැමිණ තිබිය යුතුය. ( සෑම මසකම පැමිණීමේ වාර්තාවක් විදුහල්පතිගේ නිර්දේශය සහිතව ඉදිරිපත් කළ යුතු අතර, ගෙවීම් සිදු කළ යුත්තේ පැමිණීමේ වාර්තාව පරීක්ෂා කිරීමෙන් පසුවය.)
6. මෙම දීමනාව මාසික දීමනාවක් බැවින් සෑම මසකම ගෙවීම් කළයුතු අතර, සෑම මසකම 10 වෙනි දින හෝ එම දිනය නිවාඩු දිනයක් නම් ඊළඟ පළමු වැඩකරන දින ගෙවීම් කළයුතුය. ගෙවීම් විස්තර සෑම මසකම 30 දින හෝ ඊට ප්‍රථම ඇමුණුම 04 අනුව මෙම අමාත්‍යාංශය වෙත ලැබීමට සැලැස්විය යුතුය
7. ගෙවනලද වච්චර්වල මුල්පිටපත් ඔබ කාර්යාලයේ ගොනුකොට තබාගත යුතුය.
8. ප්‍රතිලාභියෙකු ඔබ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන් බැහැරව ගියහොත් හෝ පාසල් අධ්‍යාපනය නතර කළහොත් හෝ ගෙවීම් කටයුතු වහාම නැවැත්විය යුතු අතර, ඒ බව අමාත්‍යාංශය වෙත දැන්විය යුතුය.

මෙම වැඩසටහන සාර්ථක කරගැනීම සඳහා ප්‍රාදේශීය ලේකම්/ග්‍රාම නිලධාරී/සමාජ සේවා නිලධාරී/සමාජ සංවර්ධන සහකාර/සංවර්ධන නිලධාරී හෝ සහාය අත්‍යවශ්‍ය වන අතර, මේ සම්බන්ධයෙන් වන වැඩිදුර තොරතුරු සමාජ සේවා අමාත්‍යාංශයේ ආබාධ සහිත තැනැත්තන් සඳහා වන ජාතික මහලේකම් කාර්යාලයෙන් ලබා ගත හැකිය.

දුරකථන-


අධ්‍යක්ෂ - 011 2186072

සහකාර අධ්‍යක්ෂ - 011 2877128

කාර්යාලය - 011 2877374

ඉහත ආධාර ගෙවීම් සඳහා වන මෙම චක්‍ර ලේකය 2015 ජනවාරි 01 දින සිට බලපැවැත්වෙනු ඇත.

මේ සම්බන්ධයෙන් ඔබෙන් ලැබෙන සහය ඉතා අගයකොට සලකමි.



ඉමෙල්ඩා සුක්‍රමාර්

ලේකම්

පිටපත්

1. ලේකම් - අධ්‍යාපන අමාත්‍යාංශය - කරු.දැ.ග.ස
2. ලේකම් - සෞඛ්‍ය අමාත්‍යාංශය - කරු.දැ.ග.ස
3. විගණකාධිපති - කරු.දැ.ග.ස
4. ප්‍රධාන ගණකාධිකාරී - සමාජ සේවා අමාත්‍යාංශය - කරු. අ.ක.ස
5. ප්‍රධාන අභ්‍යන්තර විගණක- සමාජ සේවා අමාත්‍යාංශය - කරු.දැ.ග.ස
6. සියළුම ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත - කරු. අ.ක.ස





